

බුක්තල ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

බුක්තල ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 (1) උප වගන්තිය සමඟ සංශෝධිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට බුක්තල ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාශ්‍රවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු

කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවියහැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම්කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මහභරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද ,අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත්වී ඇතිබව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත්කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (i) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂය තුළ දරන ලද අයහාර වියදම් රු.608,482 ක් ප්‍රාග්ධන වියදම් ලෙස ගිණුම්ගත කර තිබුණි.	2025 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී නිවැරදි කරන බව.	ගිණුම් නිවැරදි කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂය තුළ දරන ලද රු. 42,754,243 ක් වූ සංවර්ධන වියදම් ප්‍රාග්ධනික කර නොතිබුණි.	-එම-	-එම-
(ඇ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට මුදල් පොතේ ශේෂය රු. 17,030,935 ක් වුවත්, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ රු.15,348,196 ක් ලෙස දක්වා තිබීමෙන් රු. 1,682,739 අඩුවෙන් දක්වා තිබුණි.	-එම-	-එම-
(ඈ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට දේශීය ණය සංවර්ධන අරමුදල් ගිණුමේ ජංගම නොවන වගකීම් රු.6,887,589 ක් සහ ජංගම වගකීම් රු. 864,933 ක් වැඩියෙන් ද දක්වා තිබුණි.	-එම-	-එම-

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි අනුකූල නොවීම ආදියට යොමුව	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත		
(i) 19 (xii) වගන්තිය	ප්‍රාදේශීය සභා සාප්පු අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය ඉදිරි කටයුතු සිදුකරන බව	දීර්ඝකාලීනව දේපළ බදුදීමට අදාළව විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගත යුතුය.
(ii) 24(1)(අ) වගන්තිය	සභාව විසින් පවත්වාගෙන යනු ලබන මාර්ග ඉන්වෙන්ට්‍රියේ ඇතුළත් මාර්ග 202 ක් ගැසට් පත්‍රයේ පළකර මාර්ග හඳුනාගත් මාර්ග ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහා පළාත් පාලන කොමසාරිස් කාර්යාලය වෙත යවා ඇති බව.	මාර්ග ඉන්වෙන්ට්‍රිය යාවත්කාලීනකර ගැසට් පත්‍රයේ පළ කළ යුතුය.

ඉන්වෙන්ට්‍රිය යාවත්කාලීන
කර නොතිබුණි.

- (ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි අනුව මුදල් රෙගුලාසි අනුව සමාජවාදී ජනරජයේ දක්වා රු.1,464,823 ක් වටිනා ඉදිරියේදී කටයුතු කරන බව. කටයුතු කළ යුතුය. මුදල් රෙගුලාසි අංක පොදු තැන්පතු 45 ක් නියාදනය 571 කර නොතිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵලය

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 32,806,805 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.14,687,703 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

සභා ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
(i) වරිපතම් හා බදු	8,346,732	8,418,151	3,568,820	4,401,524	6,248,067	3,394,049	4,140,316	5,804,787
(ii) කුලී	6,796,800	15,174,860	9,708,850	7,839,027	66,344,000	9,662,650	6,931,625	4,452,546
(iii) බලපත්‍ර ගාස්තු	2,486,000	2,410,200	2,446,200	-	2,381,000	1,571,796	1,703,796	-
(iv) වෙනත් ආදායම්	85,935,000	62,595,104	54,283,238	15,950,588	68,319,000	43,078,107	34,746,922	10,072,022
එකතුව	103,564,532	88,598,315	70,007,108	28,191,139	143,292,067	57,706,602	47,522,659	20,329,355

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ බිල්කරන ලද රු. 88,598,315 ක් වූ මුළු ආදායමින් වර්ෂය අවසාන වන විට රු. 28,191,139 ක් අයකර නොතිබුණු අතර එය මුළු බිල්කළ ආදායමෙන් සියයට 32 ක් විය.	අය කිරීමට කටයුතු කරන බව	හිඟ ආදායම් ගිවිසුම අනුව අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

(ආ) වරිපනම් හා බදු

සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට බිල් කළ 2025 වර්ෂයේදී හිඟ ආදායම් -එම- වරිපනම් ආදායම රු. 8,418,151 ක් වූ අතර වර්ෂය අයකර ගැනීමට කටයුතු කරන තුළ සියයට 48 ක් එනම් රු.4,016,627 ක් පමණක් බව. අයකරගෙන තිබුණි.

(ඇ) කුලී

සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට බිල්කළ ඉදිරියේදී හිඟ කඩ කාමර කුලී හිඟ ආදායම් ගිවිසුම කඩ කුලී ආදායම රු.14,919,060 ක් වූ අතර වර්ෂය අයකර ගන්නා බව. අනුව අයකර ගැනීමට කටයුතු කළ යුතුය. තුළ සියයට 64 ක් එනම් රු. 9,559,850 ක් පමණක් අයකර තිබුණි.

(ඈ) සමාලෝචිත වර්ෂයේ ජනවාරි 01 දිනට පසුගිය වර්ෂවලට අදාළ හිඟ කුලී රු. 4,452,546 ක් පැවතුණ අතර වර්ෂය තුළ සියයට 52 ක් එනම් රු. 2,305,975 ක් පමණක් ලැබී තිබුණි. -එම- -එම-

(ඉ) වෙනත් සමාලෝචිත වර්ෂයේ ජනවාරි 01 දිනට පසුගිය වර්ෂවලට අදාළ හිඟ හිටි යන්ත්‍ර ණය ගැනියෝ රු. 11,296,081 ක් පැවතුණ අතර වර්ෂය තුළ සියයට 52 ක් එනම් රු. 5,839,110 ක් පමණක් ලැබී තිබුණි. ඒ අනුව සියයට 48 ක් එනම් රු.5,456,970 ක් තව දුරටත් අයවීමට පැවතුණි. -එම- -එම-

2.2.3 උසාවි දඩ හා මුද්දර ගාස්තු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් හා අනෙකුත් බලධාරීන්ගෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබුණු උසාවි දඩ රු. 2,602,500 ක් සහ මුද්දර ගාස්තු රු.11,469,792 ක් ගෙන්වා ගෙන නොතිබුණි.	ඉදිරියේදී හිඟ ආදායම අයකර ගැනීමට කටයුතු කරන බව.	හිඟ ආදායම් වර්ෂය තුළ අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 මෙහෙයුම් අකායර්ක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ප්‍රාදේශීය සභාව විසින් සමාලෝචිත වර්ෂයේදී සභාව විසින් නඩත්තු කරන වීථි පහන් සංගණනයක් සිදුකර නොතිබුණු අතර බලප්‍රදේශයට අයත්ව වීථි පහන් කොපමණ සංඛ්‍යාවක් තිබේද යන්න ද හඳුනාගෙන නොතිබුණි.	සභාව විසින් නඩත්තු කරන වීථි පහන් සංගණනයක් සිදුකර කොපමණ වීථි පහන් ප්‍රමාණයක් තිබේද යන්න හඳුනා ගැනීමට කටයුතු කරන බව.	වීථි පහන් ලේඛන නඩත්තු කර පවත්වාගත යුතුය.

- (ආ) ප්‍රාදේශීය සභාවට අයත් බුත්තල පැරණි වෙළඳ සංකීර්ණයේ පිහිටි කඩ කාමර 4 කට අදාළ බදු ගිවිසුම් ඇතුළත් ලිපිගොනු අස්ථානගත වී තිබුණු අතර ඒ සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශවයන් හඳුනාගෙන විධිමත් පරීක්ෂණයක් පවත්වා නොතිබුණි.
- වගකිවයුතු පාර්ශවයන් හඳුනාගැනීමට විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට ඉදිරි කටයුතු සිදුකරන බව.
- කඩ කාමර සම්බන්ධයෙන් ලිපි ගොනු හා ලේඛන පවත්වා ගෙන යා යුතුය.

3.2 දෘශ්‍ය අක්‍රමිකතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
පසුගිය වර්ෂවලදී සභාව විසින් මිලදී ගත් ජල මෝටර් පරීක්ෂා කිරීමේදී සභාව සතුව 7.5 HP ධාරිතාවයේ භාවිතයට ගතහැකි එක් ජල මෝටරයක් පමණක් තිබෙන අතර එය අක්‍රියවීම නිසා 2023 ජුනි 15 දින රු. 276,000 ක් වැයකර පෞද්ගලික ආයතනයකින් අලුත්වැඩියා කර ගබඩාවේ රඳවාගෙන තිබියදී නැවත එම මෝටරයම අලුත්වැඩියා කිරීමට 2023 ඔක්තෝබර් 31 දින වවුචර් අංක 276 මගින් එම ආයතනයටම රු. 293,975 ක් සාවද්‍ය ලෙස ගෙවා තිබුණි.	ගෙවීම් සියල්ල හොඳින් පරීක්ෂා කර බලා ගෙවීම් සිදුකරන බව.	සාවද්‍ය ලෙස කළ ගෙවීම් සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි 156 අනුව කටයුතු කළ යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ප්‍රාදේශීය සභාව පරිහරණය කරන රු. 260,848,380 ක් වටිනා ඉඩම් 66 ක් සඳහා හිමිකම් ඔප්පු ලබාගෙන නොතිබුණි.	ඉඩම් හා ගොඩනැගිලි තක්සේරු කිරීමට කටයුතු කරන බව.	ඉඩම් හා ගොඩනැගිලිවල අයිතිය තහවුරු කරගත යුතුය.
(ආ) ප්‍රාදේශීය සභාවට අයත් බුත්තල පැරණි වෙළඳ සංකීර්ණයේ පිහිටි කඩ කාමර 4 ක් 2011 වර්ෂයේ සිට නැවත පවරා ගැනීම හෝ දැනට සිටින පුද්ගලයින් සමඟ ගිවිසුම්ගත වී සභාව සතු දේපල ආරක්ෂා කර ගැනීමට නිලධාරීන්ගේ අවධානය යොමුවී නොතිබුණි.	කඩ කාමර 04 ක් නැවත පවරා ගැනීමට හෝ ගිවිසුම්ගත වී සභාව සතු දේපල ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන බව.	සභාව සතු දේපල ආරක්ෂා කර ගැනීමට සභාවේ අවධානය යොමු විය යුතුය.
(ඇ) සභාවට අයත් අංක මිණි ට්‍රැක්ටරය වසර 7 ක සිට භාවිතයෙන් ඉවත්කර තිබුණු අතර එය අපහරණය කිරීමට කටයුතු කර නොතිබුණි.	ඉදිරියේදී අපහරණය කිරීමට කටයුතු කරන බව.	වාහන අපහරණයට අදාළ චක්‍රලේඛය අනුව කටයුතු කළ යුතුය.

3.4 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ ඔක්තෝබර් 31 දිනට සභාවේ තනතුරු 05 කට අදාළව අනුමත කාර්ය මණ්ඩලය අනුව සේවකයින් 06 දෙනෙකුගේ උනන්දුවක්ද එක් තනතුරකට අදාළව අනුමත කාර්ය මණ්ඩලය ඉක්මවා සේවකයින් 12 දෙනෙකුගේ අතිරික්තයක් පැවති අතර එම පුරප්පාඩු හා අතිරික්ත තුළනය කර ගැනීම සඳහා කටයුතුකර නොතිබුණි.	සේවක බඳවා ගැනීම් කල් දැමීම මත උනන්දුවෙන් පවතින බවත් 2023 වාර්ෂික ස්ථාන මාරු කිරීම් මත අතිරික්තයක් ඇති වී ඇති බව.	කාර්ය මණ්ඩල පුරප්පාඩු පුරවාගත යුතු අතර අතිරික්ත කාර්ය මණ්ඩලයේ තනතුරු අනුමත කරගත යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය වෙනුවෙන් ප්‍රාදේශීය සභාව විසින් පිළියෙලකර තිබුණු අයවැය ලේඛනය අනුව ඇස්තමේන්තු කළ ආදායම් හා වියදම්, වර්ෂයේ තරා ආදායම් හා වියදම් සමඟ සැසඳීමේදී ආදායම් විෂයයන් 03 ක සියයට 121 සිට සියයට 1237 දක්වාද වියදම් විෂයයන් 04 ක සියයට 64 සිට සියයට 619 දක්වාද විචලනයන් පැවතුණි.	ඉදිරියේදී නිසි පරිදි අයවැය සකස් කිරීමට පියවර ගන්නා බව.	වාර්ෂික අයවැය ඇස්තමේන්තු වඩාත් තාත්විකව පිළියෙල කළ යුතු අතර එම ඉලක්කයන් සපුරා ගැනීමට කටයුතු කළ යුතුය.

4.2 තිරසර සංවර්ධන අරමුණු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
එක්සත් ජාතීන්ගේ "තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය 2030" පිළිබඳව සභාව දැනුවත්වී තිබුණද තිරසර සංවර්ධන අරමුණු හා ඉලක්ක මැනීම සඳහා දර්ශක හඳුනාගෙන නොතිබුණි.	ඉදිරියේදී අදාළ දර්ශක හඳුනා ගැනීමට කටයුතු කරන බව.	තිරසර සංවර්ධන අරමුණු හා ඉලක්ක මැනීම සඳහා දර්ශක හඳුනාගත යුතුය.